

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රජගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රජගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ජරමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය චිත්තිමය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.6.2(අ) ඡේදයේ නිරීක්ෂණ හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවට අයත් වටිනාකම තක්සේරු නොකළ ට්‍රැක්ටර් 03 ක, ටෙලර් 02 ක හා වටිනාකම රු.1,600,000ක් වූ ට්‍රැක්ටර් ට්‍රේලර් 03 ක වටිනාකම් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.	තක්සේරු කර නොතිබීම මත මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් නොකළ බව.	ස්ථාවර වත්කම් නිවැරදිව හඳුනාගෙන තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට තොග වටිනාකම රු.166,995 ක් මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබුණි.	සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයුම් හා උපකරණ වැය ශීර්ෂය යටතේ දක්වන බවත් ටෝනර් භෞතිකව නොමැති බව.	තොගවල නිවැරදි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු අතර භෞතිකව නොමැති ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනය කළ යුතුය.
(ඇ) 2022 වර්ෂයේදී ගොඩනැගිලි සංවර්ධනය සඳහා දරා තිබුණු රු.862,554 ක මුදලක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	2025 අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	නව ඉදිකිරීම් වටිනාකම ප්‍රාග්ධනික කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට පැවති රු.2,896,455ක ඉන්ධන තොග වටිනාකම විධිමත් අධිකාරියකින් තොරව වර්ෂයේ ගිණුම් තුළින් කපා හැර තිබුණි.	2023 වර්ෂයේ පරිභෝජනය කර ඇති බවත් අතපසුවීමකින් ඉන්ධන තොග ගිණුමට බැර කිරීම මඟ හැරී ඇති බව.	වංචාවක් ද යන්න හෙළිදරව් කරගැනීම සඳහා පරීක්ෂණයක් සිදුකොට අවශ්‍ය ගැලපීම් මූල්‍ය ප්‍රකාශනවල සිදුකළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂය අවසන් දිනට හිඟ කඩ කුලී ආදායම රු.90,000 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණු අතර එකතුව රු.386,600 ක් වූ ව්‍යාපාර බදු හා බලපත්‍ර ගාස්තු මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබුණි.	2025 අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඊ) සභාව විසින් දේශීය ණය සහ සංවර්ධන අරමුදලෙන් ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද	2025 අවසන් ගිණුම තුළින් නිවැරදි කරන බව.	ණය ඉල්ලුම් කළ පමණින් ණයගැතියන් ලෙස සටහන්

රු.මිලියන 3.08 ක් සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදල ප්‍රාග්ධන ආධාර ණයගැතියෝ ලෙස හර කිරීමෙන් වත්කම් හා ප්‍රාග්ධන ආධාර ශේෂය වැඩියෙන් දැක්වුණි.

නොකළ යුතු අතර නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

- (උ) වසරකට අධික කාලයක සිට සභාවේ බැංකු තොරතුරු සොයාබලා සෘජු ප්‍රේෂණ එවන ලද්දේ ගිණුමකට ලැබී තිබූ රු.305,803 ක් වූ සෘජු නිරවුල් කරන බව. කවුරුන්ද කුමකටද යන්න නිවැරදිව හඳුනා ගෙන ගිණුම් නිරවුල් කළ යුතුය.
- (ඌ) සමාලෝචිත වර්ෂයේදී සභාව විසින් ව්‍යාජ වත්කම් හා වගකීම් නිශ්චිතව හඳුනා නොගෙන නිශ්චිතව හඳුනා නොගෙන කපා හැරීම් නොකළ යුතු රු.10,577,378 ක වත්කම් හා රු.1,070,174ක වගකීම් නිශ්චිතව හඳුනා නොගෙන ගිණුම්වලින් අතර එසේ කළ නිලධාරීන් කපා හැර තිබුණි. කිරීම පිළිබඳ ආණ්ඩුකාර ලේකම්ගේ උපදෙස් හා මුදල් කමිටු අනුව ඉවත් කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 05 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු. 1,536,791ක වෙනසක් නිරීක්ෂණ විය.	ඉදිරියේ දී නිවැරදි කරන බව.		වෙනස්කම්වලට හේතු හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) ජංගම නොවන වත්කම්වල එකතුව, ප්‍රාග්ධනයට ආදායමින් දායකවීමේ ගිණුමට හා ප්‍රාග්ධන ආධාර මගින් දායක වීමේ ගිණුම්වල එකතුවට සමාන වියයුතු වුවත්, සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 3.4 ක වෙනසක් විය.	2025 ගිණුම නිවැරදි කටයුතු කරන බව.	අවසන් තුළින් කිරීමට	අදාළ වෙනස්කම්වලට හේතු හඳුනා ගෙන නිවැරදි කිරීම් සිදු කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
උපලේඛන හා කාලවිශ්ලේෂණ ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එකතුව රු.මිලියන 22.19 ක් වූ ගිණුම් විෂයයන් 05 ක් සතුවදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ඉදිරියේ උපලේඛන ඉදිරිපත් කරන බව.	දී	කාල විශ්ලේෂණය හා උපලේඛන ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 6.89 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. මිලියන 4.17 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන් තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,680,000	1,627,203	1,381,782	8,647,597	9,260,000	1,751,775	1,549,707	17,253,199
කුලී	3,105,600	105,600	206,250	480,419	2,875,000	2,712,694	2,788,239	581,069
බලපත්‍ර ගාස්තු	1,200,500	622,347	622,347	81,622	1,600,500	1,816,541	1,816,541	81,622
වෙනත් ආදායම්	62,903,000	14,869,710	14,869,710	-	37,538,500	5,959,996	5,959,996	-
	=====	=====	=====	=====	=====	=====	=====	=====
	68,889,100	17,224,860	17,080,089	9,209,638	51,274,000	12,241,006	12,114,483	17,915,890

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂය ආරම්භයට හිඟ හිටි වරිපනම් හා බදු ශේෂය රු. මිලියන 17.25 ක් වූ අතර, බිල් කළ ආදායම රු. මිලියන 1.62 ක් සමඟ අයවිය යුතු මුළු ආදායම රු. මිලියන 18.88 ක් විය. රැස්කළ ආදායම රු. මිලියන 1.38 ක් වීමෙන් ආදායම් රැස් කිරීමේ ප්‍රතිශතය සියයට 07 ක් වූ අතර, සමාලෝචිත වර්ෂය අවසානයට හිඟය රු.මිලියන 8.65ක් විය.	ආදායම් රැස් කිරීම සඳහා ආදායම් පරීක්ෂක වෙත 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය ප්‍රකාරව බලය පවරා ඇති අතර හිඟ වරිපනම් අයකර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකස් කර හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) සභාව විසින් වරිපනම් බදු ප්‍රතිශෝධනය සඳහා කටයුතු නොකර, 2011 වර්ෂයේ තක්සේරුව මත පදනම්ව වරිපනම් ඒකක 3,173 කින් වරිපනම් බදු අය කිරීමෙන් උපයාගත හැකිව තිබුණු ආදායම් අහිමි වී තිබුණි.	2025 වර්ෂය තුළ වරිපනම් දේපළ සඳහා නව තක්සේරුව සිදු කිරීම තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව.	දේපළ තක්සේරුව කාලීනව සිදු කොට වරිපනම් අය කළ යුතුය.
(ආ) කුලී		
2023 වර්ෂයේ සිදුකර ඇති තක්සේරු වටිනාකම් මත පදනම්ව තක්සේරු කුලී අය නොකිරීම හේතුවෙන් රජගම පොදු වෙළඳපල කඩ කාමර 22 කින් රු.53,900 ක කුලී ආදායම් අඩුවෙන් අයකර තිබුණි.	නව තක්සේරු ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව.	නව තක්සේරු වටිනාකම යටතේ කුලී අය කළ යුතුය.

(ඇ) වෙනත් ආදායම්

(i) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 152(1) වගන්තිය ප්‍රකාරව වෙළඳ ව්‍යාපාර හා වෘත්තීය සම්බන්ධයෙන් වූ බදු අය කිරීම් යටතේ සභා බල ප්‍රදේශයේ පිහිටි දුරකථන කුළුණු මගින් බද්දක් අය කළහැකි වුවත්, එසේ බදු මුදල් අය කිරීමට කටයුතු කර නොතිබුණි.

ඉදිරියේදී දුරකථන කුළුණුවලින් ගාස්තු අයකිරීමට අදාළව කටයුතු කරන බව.

සභාවට අයවිය යුතු ආදායම් අප්‍රමාදව අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ii) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට උසාවි දඩ රු.මිලියන 10.97 ක් හා මුද්දර ගාස්තු රු.216.26 ක් ලැබිය යුතුව පැවතුණි.

උසාවි දඩ හා මුද්දර ගාස්තු සභාව වෙත කොටස් වශයෙන් ලැබෙන බැවින් ඉදිරියේ දී මෙම මුදල් ලැබීමට නියමිත බව.

හිඟ ආදායම් අයකර ගැනීමට ප්‍රධාන ලේකම් කාර්යාලය හා ඉඩම් රේජිස්ටාර් දෙපාර්තමේන්තුව එක්ව විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

ප්‍රාදේශීය සභාව විසින් භාවිතා කරන පිරිවැය රු.මිලියන 2 ක් වූ ඩබල් කැබ් රථය 2022 ඔක්තෝබර් 26 දින අනතුරට පත් වී තිබුණු නමුත් 2025 අප්‍රේල් 04 විගණන දින වන විටත් මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව පරීක්ෂණ සිදුකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පළාත් පාලන සභාකාර කොමසාරිස්තුමාගේ උපදෙස් මත මු.රෙ.104 යටතේ පරීක්ෂණය සිදු කර වාර්තාවක් ලබා දිය යුතු බව දන්වා ඇති බව.

නිර්දේශය

මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ සේවය කර ස්ථාන මාරු වූ , විශ්‍රාම ගොස් ඇති හා වැඩ තහනමට ලක් වූ සේවකයන් 08 දෙනෙකුගෙන් සභාවට රු.644,906 ක හිඟ ණය ශේෂයක් අය විය යුතුව පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

එක් නිලධාරියකුගේ ණය ශේෂය රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 01/2024 හි උපදෙස් අනුව බොල්ණය ලෙස කපාහැර ඇති අතර, අනෙක් නිලධාරීන්ගේ ණය අයකර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

හිඟ ණය ශේෂ කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.